

1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව සහ මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණුවලින් උද්ගතවන ගැලපීම්වලින් ඇතිවන බලපෑම් හැරුණු විට මා දරන්නා වූ මතය වනුයේ,

- (අ) 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව හා ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව 2012 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,
- (ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,
- (ඇ) ණය ගිවිසුමේ දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිපූර්ණයන් සඳහා වූ ඉල්ලුම්පත් සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වියදම් ප්‍රකාශ (විප්‍ර) කෙරෙහි සාධාරණ ලෙස විශ්වාසය තැබිය හැකි බව,
- (ඈ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීමට කළමනාකරණය විසින් සතුටුදායක පියවර ගෙන තිබුණු බව සහ
- (ඉ) ණය ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූ බවත්ය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්යසාධනය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ව්‍යාපෘතියේ වියදම රු.1,363,018,129 ක් වූ අතර, 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම රු.3,499,614,069 ක් විය. සමාලෝචිත වර්ෂයේ වියදම, ඉකුත් වර්ෂයේ වියදම සහ 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

අයිතමය	දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම		2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම
	2012	2011	
	රු.	රු.	රු.
සිවිල් වැඩ	958,459,116	952,669,759	2,281,674,397
මෙහෙයුම් පිරිවැය	*(108,146,283)	213,738,637	307,768,092
උපදේශක සේවා	79,588,888	51,689,398	273,531,279
එකතු කළ අගය මත බදු (වැට්)	99,660,178	93,584,666	303,184,071
ණය පොලී	104,529,203	-	104,529,203
දේපල, පිරිසත හා උපකරණ	228,927,027	-	228,927,027
	<u>1,363,018,129</u>	<u>1,311,682,460</u>	<u>3,499,614,069</u>

* ශුද්ධ කාරක ප්‍රාග්ධනය හා ගෙවිය යුතු ණය පොලී හේතුවෙන් මෙම මුදල් මෙම වාර්තාවේ 2:1 ඡේදයේ දැක්වෙන මුදල් සමඟ එකඟ නොවේ.

4.2 කොන්ත්‍රාත් පරිපාලනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ව්‍යාපෘතියේ අරමුණු ඉටුකර ගැනීම තහවුරු කරගනු වස් සමස්ත ව්‍යාපෘති කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි මාසිකව, කාර්තුව හා අර්ධ වාර්ෂික ආදී වශයෙන් වගකීම් දක්වමින් මූල්‍ය හා භෞතික ඉලක්ක මතුකර දක්වමින් පරිපූර්ණ විස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් තිබිය යුතුය. නමුත් භෞතික ඉලක්ක ආවරණය කරමින් ව්‍යාපෘතිය විසින් විස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණද බැහැරවීම් හඳුනාගැනීම සඳහා හා අවශ්‍ය පිළියම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා හඳුන්වා දෙන ලද යාන්ත්‍රණයක් නොතිබුණි. එබැවින් ව්‍යාපෘති කාර්යයන් සඳහා ඵලදායී පාලන උපකරණයක් ලෙස ඉහත සැලැස්ම භාවිතා කර නොතිබුණි.

(ආ) ව්‍යාපෘතියේ ආරම්භක අදියරේදී විධිමත් බිම් සමීක්ෂණයක් (භූමියේ පස සම්බන්ධ මූලික අධ්‍යයනය) සිදුකර නොතිබූ බව නිරීක්ෂණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස එළිහවුස් ජල සංචිතයෙහි ඉදිකිරීම් වැඩ බිමේ කළුගලක් හැරීම සඳහා ව්‍යාපෘතිය විසින් රු.4,300,246 ක අතිරේක වියදමක් දරා තිබුණි. තවද භාරාගත් කළුගල ද්‍රව්‍ය ව්‍යාපෘතිය විසින් බාහිර පුද්ගලයින්ට විකුණා තිබුණි. කෙසේ වුවද ඒ පිළිබඳ ව්‍යාපෘතිය විසින් උපයන ලද ආදායම මූල්‍ය ප්‍රකාශනවල වෙනම දක්වා නොතිබුණි.

4.3 ඌන උපයෝජිත වත්කම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) මහ කොළඹ බෙදාහැරීම් ජාලය සඳහා සේවා මට්ටම වැඩි දියුණු කිරීම් සඳහා අවශ්‍ය උපකරණ වෙනුවෙන් කරන ලද වෙන් කිරීම් යටතේ සමාලෝචිත වර්ෂය තුළ රු.66,324,497 ක පිරිවැයකට වාහන 16 ක් ව්‍යාපෘතිය විසින් ප්‍රසම්පාදනය කර තිබුණි. කෙසේ වුවද මෙම වාහන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යයන් සඳහා යොදා ගෙන තිබුණි. ව්‍යාපෘතියේ කාර්යයන් සඳහා වාහන කුලියට ගැනීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ රු.850,019 ක මුදලක් වැයකර තිබූ බව තවදුරටත් නිරීක්ෂණය විය.

(ආ) 2012 වර්ෂයේදී රු.1,236,953 කට පරිගණක 8 ක් ව්‍යාපෘතිය විසින් මිලදී ගෙන තිබූ අතර ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන ජලාපවහන මණ්ඩලයේ කාර්යයන් සඳහා භාවිතා කර තිබුණි.

5. භෞතික කාර්යසාධනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘතිය විසින් පිළියෙල කරන ලද ප්‍රගති වාර්තා අනුව, සමාලෝචිත වර්ෂය අවසානයට ව්‍යාපෘතියේ සමස්ත භෞතික හා මූල්‍ය ප්‍රගතිය පිළිවෙලින් සියයට 73.65 ක් හා සියයට 72.66 ක් විය.
- (ආ) මුල්ලේරියාව - කොට්ඨාසවත්ත ප්‍රදේශයේ මාලිගාකන්ද බෙදාහැරීම් මාර්ගය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ අඩු ආදායම් නිරවුල් කිරීම් හා ජල සැපයුම් වැඩි දියුණු කිරීම ආදී කාර්යයන් 2013 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණයෙන් නිම කර තිබුණි. කෙසේ වුවද 2014 මාර්තු 15 දිනට නිම කිරීමට සැලසුම් කරන ලද එළිහවුස් ජල සංචිතය නැවත ඉදිකිරීම, මාලිගාකන්ද නව ජල සංචිතය ඉදිකිරීම, ගොතටුව ප්‍රධාන සම්ප්‍රේෂණය හා ගොතටුව නව ජල කුළුණ ඉදිකිරීම 2012 දෙසැම්බර් 31 දිනට සියයට 55 ක මන්දගාමී ප්‍රගතියක් දක්වා තිබුණි.